

අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතිය - අදියර 01 - 2023

අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතිය - අදියර 01 හි 2023 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ ජපන් ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනය අතර 2013 මාර්තු 14 දින එළඹි අංක එස් එල් -පී 110 දරන ණය ගිවිසුමේ ව්‍යාපෘති ලියවිල්ලේ 14 වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවෙහි ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුවට වාර්තා කළයුතු යැයි මා සලකන මාගේ අදහස් සහ නිරීක්ෂණ මෙම වාර්තාවේ දැක්වේ.

1.2 ක්‍රියාත්මක කිරීම, අරමුණු , අරමුදල් යෙදවීම හා ව්‍යාපෘති කාලය

ව්‍යාපෘතියේ ණය ගිවිසුමට අනුව, එවකට ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍යාංශය, වර්තමානයේ ජල සම්පාදන හා වතුයට්තල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරවීමේ නියෝජිතායතනය වන අතර ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ නියෝජිතායතනය වේ. ව්‍යාපෘතියේ අරමුණු වනුයේ අනුරාධපුර උතුර ප්‍රදේශයේ ජල සම්පාදන පද්ධතියක් ඉදිකිරීම මගින් ආරක්ෂිත පානීය ජලය සැපයීම හා ජල සම්පාදන ආවරණ ප්‍රදේශය වැඩිකිරීම සහ එමගින් ප්‍රදේශයේ සනීපාරක්ෂක තත්ත්වය හා සෞඛ්‍ය තත්ත්වය වර්ධනය කිරීම වේ. ණය ගිවිසුම අනුව, ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත මුළු පිරිවැය රු.මිලියන 11,515 කට සමාන ජපන් යෙන් මිලියන 6,817 ක් වන අතර ඉන් රු.මිලියන 8,726 කට සමාන ජපන් යෙන් මිලියන 5,166 ක් මූල්‍ය යනය කිරීමට ජපන් ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනය විසින් එකඟවී තිබුණි. ව්‍යාපෘතිය එහි කටයුතු 2013 පෙබරවාරි මස ආරම්භ කර තිබුණු අතර 2018 පෙබරවාරි මස වන විට නිම කිරීමට සැලසුම්කර තිබුණි. පසුව, ව්‍යාපෘති කාල සීමාව 2025 ජූලි 05 දින දක්වා සිව්වරක් දීර්ඝ කර ඇත.

1.3 තත්වාගතණය කල මතය

මෙම වාර්තාවේ 2.1 හි විස්තර කර ඇති කරුණු වලින් වන බලපෑම හැර 2023 දෙසැම්බර් 31 දිනට ව්‍යාපෘතියේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වූ වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශන හා මුදල් ප්‍රවාහයන් ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූල ව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.4 මතය සඳහා පදනම

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මගේ වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.5 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ කළමනාකරණයේ සහ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ව්‍යාපෘතියේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

1.6 මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණකගේ වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක අවප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක අවප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි බලපෑමක් විය හැකි බවට අපේක්ෂා කෙරේ.

මා විසින් වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය කරන ලදී. තවද,

- වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගේ අවදානම් හඳුනාගැනීමේදී හා තක්සේරු කිරීමේදී අවස්ථාවෝචිතව උචිත විගණන පටිපාටි සැලැසුම් කිරීමෙන් වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවන්නා වූ අවදානම් මඟහරවා ගැනීමට, ප්‍රමාණවත් සහ සුදුසු විගණන සාක්ෂි ලබා ගැනීම මාගේ මතයට පදනම් වේ. ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදු වන්නා වූ බලපෑම ප්‍රබල වන අතර, දුස්සන්ධානය, ව්‍යාජ ලේඛන සැකසීම, චේතනාන්විත මඟහැරීම හෝ අභ්‍යන්තර පාලනයන් මඟහැරීම වංචාවක් ඇතිවීමට හේතුවේ.
- අවස්ථාවෝචිතව උචිත විගණන පටිපාටි සැලැසුම් කිරීම පිණිස ව්‍යාපෘතියේ අභ්‍යන්තර පාලනය සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගන්නා ලද නමුත්, අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳ මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි.
- භාවිතා කරන ලද ගිණුම්කරන ප්‍රතිපත්තිවල සහ ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම්වල යෝග්‍යතාවය අගයන ලදී.
- හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල ඉදිරිපත් කිරීම, ව්‍යුහය සහ අන්තර්ගතය ඇගයීමට ලක්කළ අතර, ඒ සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණ අයුරින් මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් බව අගයන ලදී.

මාගේ විගණනය තුළදී හඳුනාගත් වැදගත් විගණන සොයාගැනීම්, ප්‍රධාන අභ්‍යන්තර පාලන දුර්වලතා හා අනෙකුත් කරුණු පිළිබඳව පාලනය කරනු ලබන පාර්ශ්වයන් දැනුවත් කරන ලදී.

2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම
2.1 ගිණුම්කරණ අඩුපාඩු

අංකය	ගිණුම්කරණ අඩුපාඩු / විගණන නිරීක්ෂණය	වටිනාකම රු මිලියන	කළමනාකරණයේ අදහස් දැක්වීම	විගණකගේ නිර්දේශය
(අ)	සමාලෝචිත වර්ෂය තුළ රුපියල් මිලියන 8,698.6 ක් වටිනා ස්ථාවර වත්කම්, ස්ථාවර වත්කම් ආකෘති පත්‍ර මගින් මණ්ඩලය වෙත විධිමත් ලෙස භාර දී තිබුණද, ව්‍යාපෘති මූල්‍ය ප්‍රකාශන තුළ ප්‍රාග්ධනීකරණය කිරීමට ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි. ඒ අනුව, කෙරීගෙන යන වැඩ වටිනාකම රුපියල් මිලියන 8,698.6 කින් අධි ප්‍රමාණය වී තිබූ අතර දේපල, හා පිරිසිදු හා උපකරණ ගිණුම එම ප්‍රමාණයෙන් අව ප්‍රමාණය වී තිබුණි.	8,698.61 කි	මෙතෙක් ලැබී ඇති සියලුම වත්කම් ආකෘති පත්‍ර ප්‍රාදේශීය සභාය සේවා මධ්‍යස්ථානයට (උතුරු මැද) භාර දී ඇත. තවද, අත්කර ගන්නා ලද වත්කම් ව්‍යාපෘති කළමනාකරණ ඒකකය විසින් වත්කම් කළමනාකරණ පද්ධතියට (ඒඑම්එස්) ඇතුළත් කර ඇත. දැනට, අනුමැතිය ලබාගැනීමේ සහ ප්‍රාග්ධනීකරණ කටයුතු ප්‍රාදේශීය සභාය සේවා මධ්‍යස්ථානය (උතුරු මැද) විසින් සිදු කරනු ලැබේ.	LKAS 16 ට අනුකූලව ව්‍යාපෘති ගිණුම්වල, භාර දුන් වත්කම් ප්‍රාග්ධනීකරණය කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතුය.
(ආ)	ලොට්-ඒ ප්‍රධාන කොන්ත්‍රාත්කරු වෙත ගෙවිය යුතු ඇ.ඩො. 169,906.76 ක රඳවා ගැනීමේ මුදල් ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති අංක 21 හි 23(අ) ප්‍රකාරව වසර අවසාන ස්ථානීය අගයට ප්‍රත්‍යාගණනය කර ගිණුම්ගත කර නොතිබුණි.	6.19	අංක 09 ජ'නල් වවුචරයෙන් නිවැරදි කර ඇත. එහි ගැලපීම 2024 ගිණුම් වලින් සිදු කෙරේ.	දෝෂය නිවැරදි කිරීමට පියවර ගත යුතුය.
(ඇ)	ව්‍යාපෘතියේ භෞතික ප්‍රගතිය සැලකිය යුතු ලෙස අවසන් කර ව්‍යාපෘතියේ ජලය බෙදා හැරීමේ කටයුතු ආරම්භ කිරීමෙන් පසුවත් ණය ගැණුම් පිරිවැය රුපියල් මිලියන 58.15 ක් කෙරීගෙන යන ප්‍රාග්ධන ගිණුමට ගිණුම්ගත කර තිබුණි. ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති අංක 23 (23) අනුව, වත්කම් අපේක්ෂිත භාවිතයට පැමිණි විට ණය ගැණුම් පිරිවැය අත්හිටුවීමට මණ්ඩලය කටයුතු කර නොතිබුණි.	58.15	මෙම ගැලපීම 2024 වර්ෂයේදී නිවැරදි කරනු ලැබේ.	දෝෂය නිවැරදි කිරීමට සහ ඉදිරියේදී නිවැරදි ගිණුම් ක්‍රියාපටිපාටිය අනුගමනය කිරීමට කටයුතු කළ යුතුය.

(ඇ)	සමාලෝචිත වර්ෂය තුළ සිදු කරන ලද රුපියල් මිලියන 17.52 ක ණය පොලී ගෙවීම ගිණුම්ගත කර නොතිබුණි.	17.52	ජ'නල් වවුචර අංක 10 මගින් නිවැරදි කර ඇත. එහි ගැලපීම 2024 ගිණුම් වලින් සිදු කෙරේ.	නිවැරදි ගිණුම් වාර්තා තබා ගැනීමට කටයුතු කළ යුතුය.
(ඉ)	ණය සේවාකරණය සඳහා හිමිකම් දායකත්ව ගිණුමට ගෙන තිබූ ආරම්භක ශේෂය (මූල්‍ය තත්ත්වය ප්‍රකාශයේ සටහන් අංක 13 අනුව) රු. මිලියන 41 කින් අඩුවෙන් දක්වා තිබුණි.	41	සටහන අංක 13 නිවැරදි කර ඇත. එහි ගැලපීම 2024 ගිණුම් වලින් සිදු කෙරේ.	දෝෂය නිවැරදි කිරීමට පියවර ගත යුතුය.
(ඊ)	කොන්ත්‍රාත් ගෙවීම්වලට අදාළ රුපියල් මිලියන 122.78 ක ව්‍යාපෘති වියදම් වගකිව යුතු නිලධාරියෙකුගේ අනුමැතියකින් තොරව ජ'නල් සටහන් මගින් මාරු කර තිබුණි.	122.78	අදාළ ජ'නල් වවුචර සම්පූර්ණ කර ඉදිරිපත් කිරීමට කටයුතු කරනු ඇත.	ගෙවීම් ක්‍රියාවලියේ අභ්‍යන්තර පාලනය ශක්තිමත් කිරීමට කටයුතු කළ යුතුය.

3. භෞතික කාර්ය සාධනය

3.1 භෞතික ප්‍රගතිය

ව්‍යාපෘතිය 2013 පෙබරවාරි මස එහි කටයුතු ආරම්භ කළ අතර වසර පහක් ඇතුළත අවසන් කිරීමට සැලසුම් කර තිබුණි. සමාලෝචිත වර්ෂය අවසානයේදී එය ආරම්භ කළ දින සිට වසර දහයයි මාස දහයක් ගත වී තිබුණද, ව්‍යාපෘතියේ භෞතික හා මූල්‍ය ප්‍රගතිය පිළිවෙලින් සියයට 98.71ක් සහ 95.92ක් ලෙස පැවතුණි. කෙසේ වෙතත්, 2022 වසරට සාපේක්ෂව සමාලෝචිත වර්ෂය තුළ ව්‍යාපෘතිය භෞතික ප්‍රගතියෙන් සියයට 0.15ක් පමණක් ලබාගෙන තිබුණි. ව්‍යාපෘතියේ එක් එක් ක්‍රියාකාරකම්වල සමුච්චිත ප්‍රගතිය පහත පරිදි වේ.

අංකය	ව්‍යාපෘති ක්‍රියාකාරකම	2023 දෙසැම්බර් 31 දිනට		විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	විගණකගේ නිර්දේශය
		අපේක්ෂිත ඉලක්කය	සත්‍ය ප්‍රගතිය			
(අ)	ඉසින්බැස්සගල කලාපයේ (ලොට් සි 1) පීච්සි පයිප්ප සැපයීම, ඇතිරීම, සවිකිරීම සහ ඩීඅයි සහ ජීඅයි පයිප්ප ඇතිරීම, සවි කිරීම.	100	95	ව්‍යාපෘතියේ අපේක්ෂිත අරමුණ සාක්ෂාත් කර ගැනීම තවදුරටත් ප්‍රමාද වන ඇති බවට නිරීක්ෂණය කෙරේ.	කොන්ත්‍රාත්කරුට, ඉතිරිව ඇති සේදීම් සහ විෂබීජහරණ කටයුතු සිදු කිරීම සඳහා ලොට් ඒ සහ ලොට් බී අවසන් වන තෙක් බලා සිටීමට සිදු වී ඇත.	අපේක්ෂිත අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා කඩිනම් සැලැස්මක් ඇතිව ඉතිරි වැඩ නිම කිරීමට කටයුතු කළ යුතුය.

(ආ)	රඹුව, නැගෙනහිර රඹුව සහ ඇතාකඩ කලාපවල (ලොට් C-3) පීච්පී පයිප්ප සැපයීම, ඇතිරීම සහ සවිකිරීම සහ ඩීඅයි සහ පීඅයි පයිප්ප ඇතිරීම, සවිකිරීම.	100	96	ව්‍යාපෘතියේ අපේක්ෂිත අරමුණ සාක්ෂාත් කර ගැනීම තවදුරටත් ප්‍රමාද වනු ඇති බවට නිරීක්ෂණය කෙරේ.	ලොට් සී 3 කොන්ත්‍රාත්කරු 2019 ජූලි මාසයේදී පවරා ඇති සියලුම වැඩ නිම කරන ලදී. එතැන් සිට කොන්ත්‍රාත්කරුට ඉතිරිව ඇති සේදීමේ සහ විෂබීජහරණ කාර්යයන් සිදු කිරීම සඳහා ලොට් ඒ සහ ලොට් බී අවසන් වන තෙක් රැඳී සිටීමට අවශ්‍ය වී ඇත.	ඉතිරි ලොට් ඒ සහ ලොට් බී සම්බන්ධතා කටයුතු තවදුරටත් ප්‍රමාදයකින් තොරව නිම කිරීමට වහා පියවර ගත යුතුය.
-----	---	-----	----	---	---	---

3.2 කොන්ත්‍රාත් පරිපාලනය

අංකය විගණන නිරීක්ෂණය

(අ) තුළුමුව ඉදිකිරීම, ජල පිරිපහදුව, භූගත ජලාශ, ජල කුළුණු, කාර්යාල ගොඩනැගිලි, යාන්ත්‍රික හා විදුලි වැඩ (ලොට් ඒ) සඳහා වන ප්‍රධාන නල සිවිල් කොන්ත්‍රාත්තුව 2018 මාර්තු 23 දින ප්‍රදානය කරන ලද අතර 2020 අප්‍රේල් 20 වන විට අවසන් කිරීමට සැලසුම් කර තිබුණි. පසුව නියමිත දිනට කොන්ත්‍රාත්තුව අවසන් නොකිරීම හේතුවෙන් 2024 මාර්තු 31 දක්වා 07 වතාවක් කාලය දීර්ඝ කර තිබුණි. කෙසේ වෙතත්, ලබා දී ඇති කාල සීමාව තුළ කොන්ත්‍රාත් පැකේජය සම්පූර්ණයෙන් නිම කිරීමට කොන්ත්‍රාත්කරු අපොහොසත් වී තිබුණි. තවද ස්කාඩර් දුරස්ථ සම්බන්ධතාවය, ජල පවිත්‍රාගාරයේ ඇලම් ටැංකිය ඇලවීම, ඇතාකඩ සහ ඉසින්බැස්සගල ජල කුළුණු පරිශ්‍රයන්හි භූමි අලංකරණය, උද්‍යාන ආලෝකකරණය, නානකාමර උපාංග, භූමි අලංකරණ කටයුතු සහ සංචාරක බංගලාවේ අනෙකුත් නිම කිරීමේ කටයුතු වැනි ඉතිරි නිමකිරීම් කටයුතු 2024 ජූලි 31 විගණනය කළ දින වන විටත් සම්පූර්ණ කිරීමට ඇති බව නිරීක්ෂණය විය.

කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම

කොට්ඨාස-19 හි බලපෑම්, අන්තර් ගෙවීම් අයදුම්පත් (අයිපීඒ) ගෙවීමේ ප්‍රමාදයන්, මූල්‍ය අර්බුදය හේතුවෙන් ඇති වූ ද්‍රව්‍ය හිඟය සහ මහකනදරාව වැවෙන් ජලය ලබා ගැනීම සම්බන්ධ ගැටළු හේතුවෙන් ලොට් ඒ හි ප්‍රගතිය සැලකිය යුතු ලෙස ප්‍රමාද වී ඇත. මෙම අභියෝග මධ්‍යයේ වුවද, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සමග සමගාමීව සාකච්ඡා කරමින් තාවකාලිකව අත්හිටුවීම මගහරවා ගනිමින්, කොටසින් කොටස වැඩ කරගෙන යන ලෙස ව්‍යාපෘති කළමනාකරණ ඒකකය කොන්ත්‍රාත්කරුගෙන් ඉල්ලා සිටින ලදී. මෙම තීරණාත්මක කාල පරිච්ඡේදය තුළ ලබා ඇති ප්‍රගතිය ධනාත්මක ප්‍රතිඵලයක් නියෝජනය කරන බව අපි විශ්වාස කරමු.

විගණකගේ නිර්දේශය

තවදුරටත් ප්‍රමාදයකින් තොරව සහ රටට අලාභයක් සිදු නොකර සැලසුම් කර ඇති පරිදි ලොට් ඒ කොන්ත්‍රාත් පැකේජය සම්පූර්ණ කිරීමට ක්‍රියා කළ යුතුය.

(ආ) ඉසිත්බැස්සගල කලාපයේ (ලොට් සි-1 කොන්ත්‍රාත්තුව) කිලෝමීටර් 115 ක් දිග පීටීසී, ඩීඅයි සහ ජීඅයි බෙදාහැරීමේ නළ ඵලීමේ කොන්ත්‍රාත්තුව සහ රඹැව, නැගෙනහිර රඹැව සහ ඇතාකඩ කලාපයේ කි.මී. 119.6 ක් දිග පීටීසී, ඩීඅයි සහ ජීඅයි (ලොට් සි-3) කොන්ත්‍රාත්තුව පිළිවෙලින් 2020 පෙබරවාරි 29 සහ 2019 ජූලි 15 දින සම්පූර්ණ කර තිබුණි. මෙම කොන්ත්‍රාත්තුව යටතේ නල ඵලීමේ කටයුතු අවසන් කර තිබුණද ලොට් බී කොන්ත්‍රාත්තුව යටතේ සම්ප්‍රේෂණ නල හා බෙදාහැරීමේ නල ඵලීමේ කටයුතු අවසන් වන තෙක් නල මාර්ග සේදීම සහ විෂබීජහරණ කටයුතු කොන්ත්‍රාත්කරුවන් විසින් අත්හිටුවා තිබුණි. එසේ වුවද, ලොට් බී - ලොට් සී නල මාර්ග සම්බන්ධතා 21 ක්, නල පද්ධතිය සිතියම් කිරීම, කිලෝමීටර් 9 ක සේදීමේ කටයුතු සහ කිලෝමීටර් 26 ක විෂබීජහරණ කටයුතු සිබීඕ සම්බන්ධතා 8 ක්, නිමකල යුතු නිවාස සම්බන්ධතා 500 න් 483 ක් අවසන් කිරීමට 2024 ජූලි 31 දිනට ලොට් සී 1 කොන්ත්‍රාත්තුව යටතේ ඉතිරිව ඇති බව සහ ලොට් සී 3 කොන්ත්‍රාත්තුව යටතේ කි.මී. 102 ක් දිග සේදීම් හා විෂබීජහරණ කටයුතු සහ ලොට් බී ලොට් සී නල මාර්ග සම්බන්ධතා 45 ක් සම්පූර්ණ කිරීමට ඇති බව නිරීක්ෂණය විය.

(ඇ) 2013 වර්ෂයේදී ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය පාරිභෝගිකයින් 115,000ක් පමණ වන ජනගහණය සඳහා සුරක්ෂිත පානීය ජලය සැපයීමේ අරමුණින් සිදු කරන ලද ප්‍රයත්නයකි. අනාරක්ෂිත භූගත ජලය පානය හේතුවෙන් දත්ත සහ අස්ථි ෆ්ලෝරෝසිස් මෙන්ම නිදන්ගත වකුගඩු රෝග ඇතිවීමට වැඩිනැඹුරුවක් ඇති අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැදවව්විය සහ රඹැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ග්‍රාමනිලධාරී වසම් 75ක් ආවරණය වන

ලොට් බී අවසන් කර නොතිබූ බැවින් ලොට් සී 1 සහ ලොට් සී 3 කොන්ත්‍රාත්කරුවන් තාවකාලිකව ඉවත් වුණි. ලොට් බී අවසන් කිරීමෙන් පසුව කොන්ත්‍රාත්කරුවන් නැවත ඉතිරි වැඩ ආරම්භ කළහ. සිබීඕ සඳහා වන සම්බන්ධතාවයන් සහ නිවාස සම්බන්ධතාවයන් මුලින් ලොට් C කොන්ත්‍රාත්තුවේ විෂය පථයට ඇතුළත් කර නොතිබුණි.

ජලනල පවිත්‍ර කිරීමේ හා විෂබීජ හරණ කටයුතු අවසන් කිරීම සඳහා කටයුතු කල යුතුය. තවද නියමිත කාල රාමුව තුල නිමකර ගැනීමට කොන්ත්‍රාත්කරුවන්ගේ කාර්යයන් අඛණ්ඩව, සම්පව අධීක්ෂණය කල යුතුය.

ජල පවිත්‍රාගාරය මෙහෙයුම් හා නඩත්තු අංශය වෙත පවරා ඇති බැවින්, නිවාස සම්බන්ධතා ලබාදීමේ වැඩසටහන ඕඇන්එම් විසින් හසුරුවනු ලැබේ. නව නිවාස සම්බන්ධතා ප්‍රගතිය ප්‍රධාන වශයෙන් රඳා පවතින්නේ මැදවව්විය සහ රඹැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ දෙකෙහිම ප්‍රජා මූල සංවිධාන අත්පත් කර ගැනීම මත ය. මේ වන විට සිබීඕ 16 ක් ලබාගෙන ඇති අතර අත්පත්

තවදුරටත් ප්‍රමාදයකින් තොරව ප්‍රතිලාභීන්ට අපේක්ෂිත ප්‍රතිලාභ ලබා දීම සඳහා නිවාස සම්බන්ධතා මාරු කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුය.

පරිදි නව නිවාස සම්බන්ධතා 25,000ක් එක් කිරීම මෙයට ඇතුළත් වේ. ජල පවිත්‍රාගාරය 2022 ඔක්තෝම්බර් මස සිට ක්‍රියාත්මක කර මෙහෙයුම් හා නඩත්තු අංශය වෙත භාර දී තිබුණද, 2024 වසරේ ඉලක්කගත නව සම්බන්ධතා 6000 න්, 2024 ජූලි 31 විගණනය කරන ලද දිනය වන විටත් ලබා දී තිබුණේ නව සම්බන්ධතා 1,881 ක් පමණක් බව නිරීක්ෂණය විය.

කරගත් සිබ්බී යටතේ නව සම්බන්ධතා 3,002 ක් ලබා දී ඇති අතර අලුතින් දැමූ නල ජාලයෙන් නව සම්බන්ධතා 720 ක් ලබා දී ඇත.

(ඇ) රුපියල් මිලියන 26.81 ක වටිනාකමකට ලොට් ඒ හි කොන්ත්‍රාත්කරු විසින් සපයන ලද විදුලි ජනන යන්ත්‍ර හතරක්, බැටරි නිෂ්ක්‍රීය වීම හේතුවෙන් අක්‍රියව පැවතිණි. කෙසේ වෙතත්, එම විදුලි ජනක යන්ත්‍රවල වසර තුනක නිෂ්පාදන වගකීම් කාලය ද 2023 වසර වන විට අවසන් වී තිබුණි. ඒ අනුව, විදුලිබල මණ්ඩලයේ විදුලිය බිඳවැටීමකදී ජල පවිත්‍රාගාරය සහ අනෙකුත් පොම්පාගාර ක්‍රියාත්මක කිරීමට නොහැකි බව වැඩිදුරටත් නිරීක්ෂණය විය.

බැටරි මාරු කරන ලෙස කොන්ත්‍රාත්කරුට කිහිප වතාවක්ම දැනුම් දී ඇත. නමුත් මුදල් නොගෙවීම නිසා කොන්ත්‍රාත්කරු එම කාර්යයට නොපැමිණියේය. මුදල් ලබා දීම නැවත ආරම්භ කර ඇති බැවින් ගැටළුව කොන්ත්‍රාත්කරුට දන්වා ඇත.

විදුලි ජනක යන්ත්‍රවල පවතින ගැටළු නිරාකරණය කර අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීමට කඩිනම් පියවර ගත යුතුය.

3.3 මතභේදයට තුඩුදෙන කරුණු

අංකය	විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	විගණකගේ නිර්දේශය
(අ)	2023 ජනවාරි මස සිට මාස 18 ක කාලයක් සඳහා කාර්ය මණ්ඩල වැටුප් සහ අනෙකුත් පරිපාලන වියදම් ලෙස ව්‍යාපෘතිය රුපියල් මිලියන 16.86 ක් දරා තිබුණු අතර, එම කාලය සඳහා ව්‍යාපෘතිය අත්කරගත් සමස්ථ භෞතික ප්‍රගතිය සියයට 0.15 ක් පමණක් වූ අතර එම කාලය තුළ මුදල් වටිනාකම හා සසඳන විට එය සැලකිය යුතු තරම් අඩු ප්‍රගතියක් වේ.	ව්‍යාපෘති කළමණාකරණ ඒකක කාර්යාලය එන්ඩබ්එස්ඩීබී සතු නිල නිවාසයකට ගෙන ගොස් කාර්ය මණ්ඩලය අඩු කරන ලදී. දැන්, ඉතිරි කටයුතු සම්පූර්ණ කිරීම, කොන්ත්‍රාත්කරුගේ අවසන් බිල්පත් පරීක්ෂා කිරීම, වත්කම් භාරදීම සහ ව්‍යාපෘතියේ ප්‍රාග්ධනීකරණය සඳහා අවශ්‍ය අත්‍යවශ්‍ය කාර්ය මණ්ඩලය 4 දෙනෙකුගෙන් ව්‍යාපෘති කළමණාකරණ ඒකක ක්‍රියාත්මක වේ.	අනපේක්ෂිත තත්ත්වයන් කළමනාකරණය කර ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා වැඩ කඩිනම් කිරීමට සහ අනවශ්‍ය පිරිවැය අවම කිරීමට කටයුතු කළ යුතුය.
(ආ)	2013 වසරේ සිට ව්‍යාපෘති කටයුතු ආරම්භ කර තිබුණද, 2023 දෙසැම්බර් 31 දින දක්වා ව්‍යාපෘතිය යටතේ කිසිදු	විවිධ හේතූන් මත ව්‍යාපෘතියේ ප්‍රගතිය සැලකිය යුතු ලෙස ප්‍රමාද වී ඇත, කෙසේ වෙතත්, මේ වන විට	අනපේක්ෂිත තත්ත්වයන් කළමනාකරණය කර ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණු සාක්ෂාත් කර

ප්‍රධාන කොන්ත්‍රාත්තුවක් සම්පූර්ණ කර නොතිබුණි. කෙසේ වෙතත්, පරිපාලනය, උපදේශනය, නඩත්තුව ආදී වශයෙන් විශාල මුදලක් වැය කරමින් ව්‍යාපෘති කළමනාකරණ ඒකකය විසින් ව්‍යාපෘතිය ඇදගෙන යමින් පවතී. ආර්ථිකයට ප්‍රතිලාභයක් නොදීමට අමතරව ව්‍යාපෘති ප්‍රදේශයේ පවතින නිදන්ගත වතුගඩු රෝගයට (සිකේඩියු) විසඳුමක් ලබාදීමකින් තොරව ණය වාරික (රු. මිලියන 1,309), බැඳීම් ගාස්තු (රු. මිලියන 45), ණය පොලී (රු.මි. 178 ක්) වැනි රජයේ වියදම් ඉහළ යමින් පවතින බව නිරීක්ෂණය වේ.

ජල පවිත්‍රාගාරය සහ රඹුව භූමිය නිල වශයෙන් මෙහෙයුම් හා නඩත්තු අංශයට 2022 ඔක්තෝම්බර් 1 වන දින භාර දෙන ලදී. අනතුරුව, මෙහෙයුම් හා නඩත්තු අංශය රඹුව (ඩබ්ලිව්.ටී.පී) තුළ දැනට පවතින සියලුම සම්බන්ධතා (1642) මාරුකොට නව සම්බන්ධතා ක්‍රමානුකූලව යෝජනා ක්‍රමයට ඒකාබද්ධ කර ඇත. මේ වන විට මුළු සම්බන්ධතා 7,248 ක් ලබා දී ඇත. ලොට් බී කොන්ත්‍රාත් පැකේජය අවසන් කර ඇති අතර ලොට් සී 1 සහ ලොට් සී3 කොන්ත්‍රාත්කරුවන් සේදීම් හා විෂබීජහරණය හැර ඔවුන්ගේ විෂය පථය සම්පූර්ණ කර ඇති අතර, එය ඉදිරි මාසය තුළ අවසන් කර මෙහෙයුම් හා නඩත්තු අංශය වෙත භාර දීමට අපේක්ෂා කෙරේ.

ගැනීම	සඳහා	වැඩ
කඩිනම්	කිරීමට	සහ
අනවශ්‍ය	පිරිවැය	අවම
කිරීමට	කටයුතු	කළ
		යුතුය.

3.4 පද්ධතිය සහ පාලන

විගණන නිරීක්ෂණය

2010 ජූලි 26 දින අංක 05 කළමනාකරණ චක්‍රලේඛයට අනුව, ව්‍යාපෘතියේ කටයුතු 2023 වර්ෂයේදී ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ අභ්‍යන්තර විගණන අංශය විසින් විගණනය කර නොතිබුණි.

කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම

සාමාන්‍යයෙන්, ව්‍යාපෘති ක්‍රියාකාරකම් ආරම්භයේ සිටම එන්ඩබ්එස්ඩීබී හි අභ්‍යන්තර විගණනය මගින් විගණනය කර ඇත. නමුත් 2023 වර්ෂයේදී විගණකවරුන් ව්‍යාපෘති කළමනාකරණ ඒකකය වෙත පැමිණියේ නැත.

විගණකගේ නිර්දේශය

අභ්‍යන්තර විගණන කටයුතු අඛණ්ඩව සිදුකිරීමට කටයුතු කළ යුතුය.